

ගැහැර වන ගෝලීය මූල්‍ය හා ආර්ථික බිඳවැටීමක්

A deepening global economic and financial breakdown

2014 ජූලි 02

ප්‍රසුජිය 29දා නිකුත් කරන ලද ජාත්‍යන්තර සම්මාජවාදී බැංකුවේ වාර්ෂික වාර්තාව, 2008 සැප්තැම්බරයේ ආරම්භවූ ගෝලීය ධෙශ්වර බිඳවැටීම හා එය විසඳුමට කිසිදු ප්‍රතිපත්තියක් සැකසීමට පාලක ආර්ථික හා මූල්‍ය ප්‍රහුව දක්වන අසමත්කම යන දෙකටම අවධානය යොමුකරයි.

සැබැවින්ම වාර්තාව පැහැදිලි කරන ආකාරයට, පූර්ණ බිඳවැටීමක් ගෝලීය මූල්‍ය පද්ධතිය ගලවා ගැනීම සඳහා 2008 පසුව ගනු ලැබූ පියවර, එනම්, නිමක් තැනිව අතිශයින්ම ලාභ මුදල් සම්පාදනය කිරීම, තවත් උනුවී යාමකට කොන්දේසි නිර්මානය කරයි. එහෙත් නොසංසිදෙන ලාභ පිපාසාවෙන් පෙළෙන මූල්‍ය ප්‍රහුවේ දැඩි ගුහනයට හසුව තිබෙන මහ බැංකු එම ක්‍රියාවලිය ඔස්සේ දිගටම ගමන් කරයි.

හුදේශපාලන පද්ධතිය එන්ට එන්ටම පිස්සන් කොටුවක තත්ත්වයට පත්වෙමින් තිබියදී, ලේක යුද්ධයක කොන්දේසි නිර්මානය කරමින්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය එක් මිලිටරි ව්‍යසනයකින් තවෙකකට තල්පුවෙමින් සිටින ආකාරයටම මූල්‍ය පද්ධතිය ද කිසිදු විශ්වාසනීයත්වයකින් හෝ තර්කයකින් තොරව, පසුගිය අරුබුදයටත් වඩා විශාලත්වයෙන් වැඩි විහුවයක් සහිත තවත් උනුවී යාමක් දෙසට තල්පු වේ.

විසඳුමක් ඉදිරිපත් කිරීම කෙසේ වෙතත්, ව්‍යාකුලත්වය පෙන්නුම් කරමින් සමථ බැංකු වාර්තාවේ කතුවරු, “වෙළඳපොලවල් අතර ගැටුපු සහගත වෙන්වීම හා ගෝලීයව කැපී පෙනෙන ආර්ථික වර්ධනයන් සැහැලුපුවෙන් ගැනීම” වෙත ඇගිල්ල දිග කරති.

2009 සිට කොටස් වෙළඳපොලවල් එක එල්ලේ ඉහළ නැග ඇති. ගෝලීය ආර්ථිකය පෙන්වාත් දෙවන ලේක යුද්ධ අවධියෙන් පසු පහලම “පකාතියේ” අනුපාත අත්විදින අතර කොටස් අගය පසුගිය වසර

පුරා නව වාර්තාගත ඉහළකට නැගී ගියේය. තවමත් ආර්ථිකය 2007 අත්කරගෙන තිබූ මට්ටමටත් පැමින නැති.

ප්‍රවත්තා පිළිබඳ සංඛ්‍යා සලකා බලන කළ ව්‍යසනය වඩාත් පැහැදිලි වේ. මේ වසරේ පලමු කාර්තුව තුළ ආර්ථිකය සියයට 2.9ක හැකිලිමකට මුහුන්පදී එඟ, අරුබුද පූර්ව ප්‍රවත්තාවය දිගටම පැවතුනේ නම් තිබිය යුතු නිමුවුමේ මට්ටමෙන් සියයට 12.5ක් පහතින් පවතී. බ්‍රිතාන්‍යයේ එය සියයට 18.5ක් ද මූල්‍ය අරුබුදයෙන් දරුනු ලෙස බැටකැ ස්පාය්ස්කුයේ එය සියයට 29ක් ද වේ.

අරුබුද පූර්ව ප්‍රවත්තාවය අතියතව පැවතිය නොහැකිය යන කාරනයට ඉඩ දුන් විට පවා හා සමථ බැංකුව කියන පරිදි වඩාත් “සංකීර්න සංඛ්‍යාත්මක මිනුම්” භාවිතා කළේ නම් වුවත් දියුතු ආර්ථිකයන්හි පෙන්වාත් අරුබුද හිගය සියයට 7.5-10 අතර වනු ඇතේ. “වර්ධන ප්‍රවත්තාව යලී අත්කර ගැනීමේ බලාපොරාත්තු හින” විමේ කාරනය ගැන සඳහන් කරමින් ඉහළ වර්ධන අනුපාතයක් කරා යලී ලගාවීම මුවහු බැහැර කරති. දියුතු ආර්ථිකයන්හි පලදායිතාවයේ පහත වැටෙන ප්‍රවත්තා හා හින ඉල්ලුම නිසා ආයෝජන පහත වැටීම ගැන මුවන් සඳහන් කරයි.

සමස්ත ආර්ථිකය පල්වන අතර මූල්‍ය වෙළඳපොලවල් ගුහවාදයෙන් පිරි ඉතිරේය. 2014 මැයි දක්වා වන මාස 12 තුළ වෝල් වීදියේ එස්ංඛ්‍යාචිපි 500 දරුගකය සියයට 20ක තරම් ඉහළ යැමක් අත්විදි අතර අනාගතයේ බලාපොරාත්තු වන වාසිය එම කාලයටම සියයට 8 වඩා අඩු විය. දරුගකයේ මිල/ජාදායම් අනුපාතය මැයි මාසය තුළ පසුගිය 50 වසරේ සාමාන්‍යයට වඩා එකක ක්‍රියාත්මක පැවතියේය.

එජ, එංගලන්ත්‍ර, හා ජපාන මහ බැංකු විසින් ගෙන යන, මූලිකවම තොග පිටින් මුදල් අව්‍යු ගැසීම පදනම්

කරගත් “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහනෙහි ප්‍රතිපලය වශයෙන් වෙනස සිදුව ඇත. එම ප්‍රතිපත්තියම අනුගමනය නොකළ ද ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල මහ බැංකු වලට තම පොලී අනුපාත පහත හෙළීමට බල කෙරී ඇති අතර එය කොටස් වෙළඳපොලවල නැගීමකට මුද්‍රාව ඇත.

“අසාමානා ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ” ප්‍රතිපලය වී ඇත්තේ, මහ බැංකුවල වත්කම් දැවැන්ත ලෙස ප්‍රසාරනය වීමයි. 2007 වේගයෙන් වර්ධනය වීමෙන් පසුව 2014 වන විට “ඒවා දෙශුග්‍යකටත් වඩා වැඩ්වී ඇති අතර පෙර නොවූ විරු බොලර් ටිලියන 20ක් එනම්, ගෝලිය දළ දේශුග්‍ය නිෂ්පාදිතයෙන් සියයට 30ක්, දක්වා වැඩ්වී ඇත.” මෙහි ප්‍රතිපලය වශයෙන් 2008 බැංකුවේමත තුළු දුන් පරපුවු හා තරයේම සාපරයදී භාවිතයන් යලි ක්‍රියාවත නැගෙමින් තිබේ. “ගනුදෙනු උන්මාදය, තිරිසන් ආවේෂය, එක්ස්ස්ච්වේමේ උන්මාදය යන කවරකින් හැඳින් වුව ද එය යලි පැමින ඇත.” මේ වසරේ පලමු මාස හය තුළ ලෝක පරිමාන අත්පත්කර ගැනීම හා ඒකාබද්ධ විම් සියයට 75ක් ඉහළ ගිය බව සඳහන් කරමින් මේ සතිය මුල ගිනෑන්ෂල් ටයිමිස් එසේ ලියා තිබුණි. ඒවායේ මූල්‍ය අගය 2007 වසරෙන් පසු ඉහළම වටිනාකම සලකුනු කරමින් ටිලියන 1.75 ක් බවට පත්ව ඇත.

එම පුවත්පතේම වෙනත් ලිපියක් තුළ සඳහන් වූයේ, එඟ සමාගම් “ඒකාබද්ධවීම්, අත්පත්කර ගැනීම හා කොටස යලි මිලට ගැනීම වලින් වාර්තාගත නය සම්භාරයක් උරුම කරගෙන සිටින අතර තරගය තුළ ඉදිරියට යැම පිනිස වත්කම් කළමනාකරුවන් අවදානම් සහිත ජවාරම් සිදුකරමින් සිටී” යනුවෙනි.

නිවි යොර්ක් ටයිමිස්හි මැත පලවු ලිපියක නිවාස නය වෙළඳපොලවල “අවමුඛ” යන්න “නරක වතනයක්” ලෙස භාවිතයෙන් ඉවත් වෙමින් ඇති බව සඳහන් විය. බේද වැටීමත තුළු දෙමින් 2007-08 වසරවල සිදුවූ පරිදි, නය සුරකුම් තුළ ගොනු කර ආයෝජකයින්ට අලෙවි කිරීමට හැකි තරම් අවමුඛ නයීම්වල මට්ටම විශාල නොවන අතර “නය හිමියන් කියන්නේ, අවමුඛ උකස්කරයන්ගේ පිටුබලය සහිත සුරකුම් යලින් වෙළඳපොල හමුවට පැමිනීම කාලය පිළිබඳ ප්‍රශ්නයක්

පමනක්” බවය.

මහ බැංකු මුදල් පිටාර ගැලීම පූර්වයෙන් ඇතිවූ කඩාවැටීමේ තත්වය ප්‍රති නිරමානය කරනවා පමනක් නොව, එය තවත් ජ්වලන කේත්දුයන් එකතු කරයි. දියුණු ආර්ථිකයන්හි අවම පොලී අනුපාත ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ර්නියා නැගී එන වෙළඳපොලවලට මුදල් ගලායාමේ තත්වය ඇතිකර තිබේ. එහෙත් මෙම ගලා ඒම් වේගයෙන් අනෙක් පසට හැරිය හැකිය. 2013 හා 2014 මුළ දක්නට ලැබුණු පරදී ක්‍රේකිය හා දකුණු අඩිකාව ද ඇතුළු රටවල් ගනනාවක මහ බැංකු වලට මුදල් ඉවතට ගැලීම පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවූ පරිදි ය. මෙම කළබැඳීනිය පාලනය කරගැනීමට හැකිවූ තමුන් 1997-98 ආසියානු අර්බුදය පරිමානයේ වඩාත් වැශ්‍යත් කඩාක්පල් වීමක් ප්‍රමුඛ ඇතුවුම් ඇතිකළ හැකිය. මක්නිසා ද යන් සමඟ බැංකුව කියන ආකාරයට නැගී එන වෙළඳපොලවල් දැන් ලෝක ආර්ථිකයේ වඩාත් විශාල පංගුවකට වග කියන අතර වඩා සම්පූර්ණ ගෝලිය මූල්‍ය පද්ධතියට ඒකාග්‍රවී ඇති බැවින්ය.

එජ මෙන්ම අනෙකුත් මහ බැංකු වල ද “පහසු මුදල්”ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක්කරන අතරම සමඟ බැංකුවට, අර්බුදය විසඳීමේ ප්‍රතිපත්තියක් ඇත්තේ නැත. එහි විවේචන පදනම්ව ඇත්තේ මුදල් වෙළඳපොලවල් තුළට මුදල් පිටාර ගැලීම දැවැන්ත අත්තරායන් මතුකරන කෙටිකාලීන විසඳුමක් බව හඳුනාගැනීම මතය.

ගෝලිය ප්‍රති විෂ්ලවය උත්සන්න කිරීම සඳහා යොදාගන්නා සියලු වැකි, එනම්, “ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන” දැඩි “නමුෂයිලිත්වයක්” හා “මූල්‍ය සේරාවරත්වය” වාර්තාවට අන්තර්ගත වී ඇත. මෙම ඉදිරිදාරුකනය පාදකව ඇත්තේ ගෝලිය ප්‍රාග්ධනයේ දේශපාලන ආර්ථිකය මතය. ඇඩ්රිනලින් වර්ගයේ උත්තේත්තනයක් මුදල් එන්නත් කිරීමට මගින් සැපයිය හැකි වන තමුන් අවසාන විග්‍රහයේදී ප්‍රාග්ධනය, ලේ උරාබොන වැම්පයරයෙකුගේ විශාලයෙන් ගෝලිය කමිකරු පත්තියෙන් නවම් ලේ උරාබීම මත පදනම් වන්නේ, වැටුප් පහත හෙලීම, සේවා තත්වයන් ක්‍රේඩ් කිරීම හා සුරාක්ෂා උග්‍ර කිරීම තුළින්ය.

නික් බ්‍රිමිස්